

KEY FACTS DOCUMENT - MONEY MARKET ACCOUNT

Eligibility	<ul style="list-style-type: none">▪ Sri Lankan residents over 18 years of age are eligible to open a Money Market Account. Non personal accounts too can be opened.▪ Personal account can be opened either as an individual account or as a joint account.
Key Features	<ul style="list-style-type: none">▪ The minimum initial deposit amount shall be Rs.100,000/-. The Bank shall specify the minimum initial deposit from time to time.▪ Interest is paid only if a minimum balance of Rs.100,000/- is maintained.▪ Only Statement Accounts are available.▪ Prevalent interest rates will be available on inquiry from the Branch or in the Corporate Website: https://www.combank.lk/rates-tariff#interest-rates▪ Required documents to open a Money Market Account,<ul style="list-style-type: none">i. Account Mandateii. Know Your Customer (KYC) Formiii. National Identity Card/Valid Driving License/Valid Passport that carries the NIC Numberiv. Address verification documents (If the address given to the Bank is different from the National Identity Card)v. Any other document the Bank may require to establish the identity or eligibility of the applicant▪ Account opening applications can be obtained from the nearest Commercial Bank branch or download from Bank's Corporate Website: https://www.combank.lk/downloads▪ Visit the nearest Branch and submit duly completed documents to open the account.

KEY FACTS DOCUMENT - MONEY MARKET ACCOUNT

Benefits and Value Added Services	<ul style="list-style-type: none">▪ Interest rate based on the inter-bank call money market rate and adjusted weekly▪ Interest is accrued daily on account balance and credited monthly▪ Ability to obtain Personalized or instant Debit Cards▪ 'ComBank Digital' Internet Banking Facility▪ Mobile POS▪ SMS Alert Facility▪ Free ePassbook▪ Free e-Statement Facility▪ Standing Order Facility (subject to guidelines)
Operations	<ul style="list-style-type: none">▪ Interest will not be paid for balances less than the minimum balance stipulated by the Bank.▪ Deposits and withdrawals can be made through ATMs, CDMs, and CRMs or over the Branch counters.▪ Account can be accessed and operated 24/7 from any part of the country or from overseas through Online Banking, Mobile Banking, ePassbook facilities and the automated touch points such as ATMs, CDMs and CRMs. (cash deposit, cheque deposit, cash withdrawal machines)▪ Cheques may be accepted to the credit of account on a selective basis, at the discretion of the Bank.▪ Inoperative accounts which carry less than the required minimum balance may be closed by the Bank.▪ Accounts remain inactive for a period of two years with no operations (other than interest) will be classified as a dormant account.▪ An account remaining as dormant for 10 years will be considered abandoned and dealt in accordance with the regulatory guidelines.▪ Compensation available on the deposit as per the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme by CBSL. Compensation up to the extent stipulated in the scheme will be applicable in the event the Financial Service Provider is unable to honour the deposit liability or any other event stated in the Scheme.

KEY FACTS DOCUMENT - MONEY MARKET ACCOUNT

Fees and Chagres	<ul style="list-style-type: none"> ▪ Fees will be applicable for; <ul style="list-style-type: none"> i. Debit Cards and Value Added Services ii. Over the counter cash withdrawals up to Rs.200,000/- iii. Closure of an account ▪ Current fees/commission will be available on inquiry from the Branch or in the Corporate Website: https://www.combank.lk/rates-tariff#general-tariffs
Terms & Conditions	Product information and terms and conditions are subject to change from time to time. Therefore, it is advisable to contact the branch nearest to you for the latest information and prevailing terms and conditions or visit the Bank's corporate Website: www.combank.lk
Clarifications and Inquiry on Account Transactions	Please contact the Contact Centre on 011-2353353/1316 or the Branch/Branch Manager/Head of the Department.
Complaint Handling Procedure	Complaints can be directed through the following channels; <ul style="list-style-type: none"> a) Complaint to the Branch/Branch Manager or the Head of the Department b) Contact our Call Centre on 011-2353353 /1316 or email to: info@combank.net c) Contact Chief Manager - Operations during business hours (from 8.30 am to 5.15 pm) on Tel: +94 11 2486045 d) Complaints and Grievances handling procedure in the Corporate Website of the Bank: https://www.combank.lk/contact#complaints-and-grievances e) If not satisfied with the solution provided by the Bank, customer has the option to escalate the complain to; <ul style="list-style-type: none"> - The Financial Consumer Relations Department (FCRD) of Central Bank Sri Lanka as per the specified format available in their Website: https://www.cbsl.gov.lk/en/fcrd - The Financial Ombudsman, Office of the Financial Ombudsman - Sri Lanka, No. 143A, Vajira Road, Colombo 05. Contact Number: +94 11 259 5624 Tele Fax: +94 11 259 5625 Email: fosril@slt.net.lk Website: www.financialombudsman.lk

<p>සුදුසුකම්</p>	<ul style="list-style-type: none"> වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පදිංචිකරුවන් Money Market ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි. පුද්ගලික නොවන ගිණුම්ද විවෘත කළ හැක. පුද්ගලික ගිණුම, තනි ගිණුමක් ලෙස හෝ බද්ධ ගිණුමක් ලෙස විවෘත කළ හැක
<p>ප්‍රධාන විශේෂාංග</p>	<ul style="list-style-type: none"> අවම මූලික තැන්පතු මුදල රුපියල් 100,000 ක් විය යුතුය. බැංකුව විසින් කලින් කලට අවම මූලික තැන්පතුව නියම කරනු ලබයි පොලිය ගෙවනු ලබන්නේ රුපියල් 100,000 ක අවම ශේෂයක් පවත්වා ගෙන යන්නේ නම් පමණි බැංකු ප්‍රකාශන ගිණුමක් පමණක් ලබා ගත හැකිවේ ලැබෙන පොලී අනුපාත බැංකු ශාඛාවෙන් හෝ ආයතනික වෙබ් අඩවියෙන් විමසීමෙන් ලබා ගත හැක https://www.combank.lk/rates-tariff#interest-rates Money Market ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය ලියකියවිලි <ol style="list-style-type: none"> ගිණුම් අයදුම් පත්‍රය ගනුදෙනුකරු හඳුනාගැනීමේ (KYC) පෝරමය ජාතික හැඳුනුම්පත/ වලංගු රියදුරු බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය ලිපිනය තහවුරු කිරීමේ ලේඛන (බැංකුවට ලබා දී ඇති ලිපිනය ජාතික හැඳුනුම්පතට වඩා වෙනස්නම්) අයදුම්කරුගේ අනන්‍යතාවය හෝ සුදුසුකම් තහවුරු කිරීමට බැංකුවට අවශ්‍ය විය හැකි වෙනත් ඕනෑම ලියවිල්ලක් ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත් ළඟම ඇති කොමර්ෂල් බැංකු ශාඛාවෙන් හෝ බැංකුවේ ආයතනික වෙබ් අඩවියෙන් බාගත හැකිය: https://www.combank.lk/downloads පුරවන ලද අයදුම්පත ළඟම ඇති බැංකු ශාඛාවකට පැමිණ ලබාදී ගිණුම විවෘත කිරීමට හැකිවේ.
<p>ප්‍රතිලාභ සහ වෙනත් සේවාවන්</p>	<ul style="list-style-type: none"> අන්තර් බැංකු මුදල් වෙළෙඳපොළ අනුපාතය මත පදනම් වූ පොලී අනුපාතිකයක් ඇති අතර විය සතිපතා සකස් කරනු ලැබේ ගිණුම් ශේෂය මත දිනපතා පොලී එකතු වෙන අතර මාසිකව බැර කෙරේ පුද්ගලිකරණය කළ හෝ ක්ෂණික ඩෙබ්ට් කාඩ්පත් ලබා ගැනීමේ හැකියාව ComBank Digital අන්තර්ජාල බැංකු පහසුකම

	<ul style="list-style-type: none"> ▪ මොබයිල් POS පහසුකම ▪ SMS ඇඟවීමේ පහසුකම ▪ නොමිලේ e-පාස්පොත ▪ නොමිලේ e-ප්‍රකාශ පහසුකම ▪ ස්ථාවර නියෝග පහසුකම (මාර්ගෝපදේශවලට යටත්ව)
<p>මෙහෙයුම්</p>	<ul style="list-style-type: none"> ▪ බැංකුව විසින් නියම කර ඇති අවම ශේෂයට වඩා අඩු ශේෂයන් සඳහා පොලී ගෙවනු නොලැබේ. ▪ මුදල් තැන්පතු සහ මුදල් ආපසු ගැනීම ATM, CDM සහ CRM හරහා හෝ ශාඛා කවුන්ටර හරහා සිදු කළ හැක. ▪ ඔන්ලයින් බැංකුකරණය, ජංගම බැංකුකරණය, ePassbook පහසුකම් සහ ATM, CDM සහ CRM හරහා රටේ ඕනෑම ප්‍රදේශයක හෝ විදේශයන්හි සිට දැවසේ ඕනෑම වෙලාවක ගිණුමට ප්‍රවේශවීමට හැකිවේ. (මුදල් තැන්පතු, වෙක්පත් තැන්පතු, මුදල් ආපසු ගැනීමේ යන්ත්‍ර). ▪ බැංකුවේ අභිමතය පරිදි තෝරාගත් පදනමක් මත වෙක්පත් ගිණුමේ බැර කිරීමට ලබාගත හැකිය. ▪ අවශ්‍ය අවම ශේෂයට වඩා අඩුවෙන් පවතින අක්‍රිය ගිණුම් බැංකුව විසින් අවලංගු කළ හැක. ▪ භාවිතයේ නොමැතිව වසරක කාලයක් අක්‍රියව පවතින ගිණුම් (පොලිය හැර) අක්‍රිය ගිණුමක් ලෙස වර්ග කෙරේ. ▪ වසර 10ක් ක්‍රියා විරහිතව පවතින ගිණුමක් අතහැර දැමූ ලෙස සලකනු ලබන අතර නියාමන මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරනු ලැබේ. ▪ CBSL විසින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රමයට අනුව තැන්පතු සඳහා වන්දි ලබා ගත හැකිය. මූල්‍ය සේවා සපයන්නාට තැන්පතු වගකීම හෝ යෝජනා ක්‍රමයේ දක්වා ඇති වෙනත් සිදුවීමකට ගරු කිරීමට නොහැකිවූ අවස්ථාවකදී යෝජනා ක්‍රමයේ නියමකර ඇති ප්‍රමාණය දක්වා වන්දි ගෙවීම අදාළ වේ.
<p>ගාස්තු සහ අයකිරීම්</p>	<ul style="list-style-type: none"> ▪ ගාස්තු අදාළ වන අවස්ථා; <ul style="list-style-type: none"> a) ඩෙබ්ට් කාඩ් සහ අගය චිකතු කළ සේවාවන් b) කවුන්ටරය හරහා රුපියල් 200,000/- දක්වා මුදල් ආපසු ගැනීම c) ගිණුමක් වසා දැමීම ▪ වත්මන් ගාස්තු/කොමිස් ශාඛාවෙන් හෝ ආයතනික වෙබ් අඩවියෙන් විමසීමෙන් ලබා ගත හැක: https://www.combank.lk/rates-tariff#general-tariffs

<p>කොන්දේසි හා නියමයන්</p>	<p>කරුණාකර 011-2353353 / 1316 අංකයෙන් සම්බන්ධතා මධ්‍යස්ථානය හෝ ශාඛාව / ශාඛා කළමනාකරු / දෙපාර්තමේන්තු ප්‍රධානී අමතන්න</p>
<p>ගිණුම් ගනුදෙනු පිළිබඳ විමසීම් සහ පැහැදිලි කිරීම්</p>	<p>සේවා තොරතුරු සහ නියමයන් සහ කොන්දේසි කලින් කලට වෙනස්වීමට යටත්වේ. එබැවින්, නවතම තොරතුරු සහ පවතින නියමයන් සහ කොන්දේසි සඳහා ඔබට ප්‍රභූත අති බැංකු ශාඛාව සම්බන්ධ කර ගැනීම හෝ බැංකුවේ ආයතනික වෙබ් අඩවිය: www.combank.lk වෙත පිවිසෙන්න.</p>
<p>පැමිණිලි සඳහා ක්‍රියාපටිපාටිය</p>	<p>පහත සඳහන් ක්‍රම හරහා පැමිණිලි යොමු කළ හැක;</p> <ul style="list-style-type: none"> a) ශාඛාව/ශාඛා කළමනාකරුට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීට පැමිණිලි කිරීම b) 011-2353353 / 1316 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න හෝ ඊමේල්කරන්න: info@combank.net c) ප්‍රධාන කළමනාකාරකු මෙහෙයුම් අංශය අමතන්න. ව්‍යාපාරික වේලාවන් (පෙ.ව. 8.30 සිට ප.ව. 5.15 දක්වා) දුරකථන අංකය: +94 11 2486045 d) බැංකුවේ ආයතනික වෙබ්අඩවියේ පැමිණිලි යොමුකිරීමේ අංශය: https://www.combank.lk/contact#complaints-and-grievances e) බැංකුව විසින් සපයන ලද විසඳුම පිළිබඳව සෂ්ඨිකමට පත් නොවන්නේනම්, පාරිභෝගිකයාට පැමිණිල්ල තිබූ කිරීමට විකල්පයක් ඇත; <ul style="list-style-type: none"> - ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව (FCRD) ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇති නිශ්චිත ආකෘතියට අනුව: https://www.cbsl.gov.lk/en/fcrd - මූල්‍ය ඔම්බුඩ්ස්මන්, මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලය - ශ්‍රී ලංකාව, අංක 143 ඒ, වජිරපාර, කොළඹ 05. සම්බන්ධතා අංකය: +94 11 259 5624 ටෙලි ෆැක්ස්: +94 11 259 5625 විද්‍යුත් තැපෑල: fosril@slt.net.lk වෙබ් අඩවිය www.financialombudsman.lk

<p>தகைமை</p>	<ul style="list-style-type: none"> ▪ 18 வயதுக்கு மேற்பட்ட இலங்கை பிரஜைகள் பணச் சந்தைக் கணக்கைத் திறக்கத் தகுதியுடையவர்கள். தனிநபர் அல்லாத கணக்குகளையும் திறக்கலாம். ▪ தனிப்பட்ட கணக்கை தனிப்பட்ட கணக்காகவோ அல்லது கூட்டு கணக்காகவோ திறக்கலாம்.
<p>முக்கிய அம்சங்கள்</p>	<ul style="list-style-type: none"> ▪ குறைந்தபட்ச ஆரம்ப வைப்புத் தொகை ரூ.100,000/- ஆக இருக்க வேண்டும். குறைந்தபட்ச ஆரம்ப வைப்புத்தொகையை வங்கி அவ்வப்போது குறிப்பிடும். <ul style="list-style-type: none"> ▪ குறைந்தபட்ச இருப்பு ரூ.100,000/- பராமரிக்கப்பட்டால் மட்டுமே வட்டி வழங்கப்படும். ▪ கணக்கை வங்கிக் கூற்று சேமிப்பு கணக்காக ஆரம்பிக்க முடியும் <ul style="list-style-type: none"> ▪ தற்போதைய வட்டி வீதங்கள் வருடாந்த செயற்படு வட்டி வீதம் என்பவற்றை வங்கிக்கிளை அல்லது வங்கியின் இணையதளத்தில் பெற்றுக்கொள்ளலாம்: https://www.combank.lk/rates-tariff#interest-rates <p>கேட்பு வைப்பு கணக்கு ஆரம்பிக்கத் தேவையான ஆவணங்கள்</p> <ul style="list-style-type: none"> ○ கணக்காணை ○ வாடிக்கையாளர் சுயவிபரப் (KYC) படிவம் ○ தேசியஅடையாளஅட்டை / செல்லுபடியாகும் சாரதி அனுமதிப் பத்திரம் / தே.அ.அ. இலக்கம் குறிப்பிடப்பட்ட செல்லுபடியாகும் கடவுச்சீட்டு. ○ முகவரியை உறுதிப்படுத்தும் ஆவணங்கள் (வங்கிக்கு வழங்கப்பட்ட முகவரி தேசிய அடையாள அட்டையில் குறிப்பிடப்பட்டுள்ள முகவரியிலிருந்து வேறுபட்டால்). ○ விண்ணப்பதாரியின் அடையாளத்தை அல்லது தகுதியை உறுதி செய்ய வங்கிக்குத் தேவைப்படும் வேறு ஏதேனும் ஆவணம். <ul style="list-style-type: none"> • கணக்கைத் திறப்பதற்கான விண்ணப்பங்களை அருகிலுள்ள கொமர்ஷல் வங்கிக் கிளையிலிருந்து பெறலாம் அல்லது வங்கியின் வர்த்தக இணையத்தளத்திலிருந்து பதிவிறக்கம் செய்யலாம்: https://www.combank.lk/downloads • கணக்கைத் திறக்க அருகிலுள்ள கிளைக்குச் சென்று முறையாக பூர்த்தி செய்யப்பட்ட ஆவணங்களைச் சமர்ப்பிக்கவும்.

<p>நன்மைகள் மற்றும் பெறுமதிசேர் சேவைகள்</p>	<ul style="list-style-type: none"> • வங்கிகளுக்கு இடையேயான கேட்பு பணச் சந்தை வீதத்தில் அடிப்படையில் வட்டி வீதம் மற்றும் வாரத்திற்கு ஒருமுறை மாற்றப்படும் கணக்கு • இருப்பில் தினமும் வட்டி திரட்டப்பட்டு,மாதந்தோறும் வரவு வைக்கப்படும். • தனிப்பயனாக்கப்பட்ட அல்லது உடனடி டெபிட் அட்டைகளை பெற்றுக்கொள்ள முடிதல். • ‘கொம்பேங்க் டிஜிட்டல்’ இணைய வங்கி வசதி • மொபைல் POS • SMS Alert வசதி • இலவச ePassbook • இலவச e-Statement வசதி • நிலையான கட்டளை வசதி (வழிகாட்டுதல்களுக்கு உட்பட்டு)
<p>செயற்பாடுகள்</p>	<p>வங்கியால் நிர்ணயிக்கப்பட்ட குறைந்தபட்ச நிலுவையை விட குறைவான நிலுவைகளுக்கு வட்டி செலுத்தப்படமாட்டாது</p> <ul style="list-style-type: none"> ▪ ATM, CDM, CRM இயந்திரங்களின் ஊடாக அல்லது வங்கிக்கிளைகளின் சேவை முகப்புகளில் வைப்புகளையும், மீளப்பெறல்களையும் மேற்கொள்ள முடியும். <ul style="list-style-type: none"> ▪ நாட்டின் எந்தப் பகுதியிலிருந்தும் அல்லது வெளிநாட்டிலிருந்தும்இணைய வங்கிச்சேவை,மொபைல் வங்கிச்சேவை,e-passbook வசதிகள் மற்றும் ATM, CDM, CRM போன்ற தன்னியக்க சேவை அங்கங்கள் ஊடாக 24 மணிநேரமும் வாரத்தின் 7 நாட்களும் கணக்கை அணுக, பயன்படுத்த முடியும். (பண வைப்பு, காசோலை வைப்பு, பணம் மீளப்பெறல் இயந்திரங்கள்) ▪ வங்கியின் விருப்பத்திற்கமைவாக தேர்ந்தெடுக்கப்படும் அடிப்படையில் கணக்கின் வரவுக்கு காசோலைகள் ஏற்றுக்கொள்ளப்படலாம். ▪ தேவையான குறைந்தபட்ச மிகுதியை விடக் குறைவாக கொண்டுள்ள செயற்படாத கணக்குகள் வங்கியால் மூடப்படலாம். ▪ எந்த செயற்பாடுகளுமின்றி இரண்டு வருட காலத்திற்கு செயலற்று (வட்டி அதிகரிப்பு தவிர) காணப்படும் கணக்குகள் செயலற்ற கணக்காக வகைப்படுத்தப்படும். ▪ 10 ஆண்டுகள் செயலற்று காணப்படும் கணக்கு கைவிடப்பட்ட கணக்காக கருதப்பட்டு ஒழுங்குபடுத்தல் வழிகாட்டல்களுக்கு அமைவாக கையாளப்படும்.

	<ul style="list-style-type: none"> இலங்கை மத்திய வங்கியின் இலங்கை வைப்புத்தொகை காப்புறுதி மற்றும் பணமாக்கல் ஒத்துழைப்புத் திட்டத்திற்கு அமைவாக வைப்புத்தொகைக்கான இழப்பீடு கிடைக்கப்பெறும். நிதிச்சேவை வழங்குனரால் வைப்புக்கான பொறுப்புக்கு மதிப்பளிக்க முடியாத அல்லது திட்டத்தில் கூறப்பட்டுள்ள வேறு ஏதேனும் நிகழ்விற்போது, திட்டத்தில் குறிப்பிடப்பட்டுள்ள அளவிற்கு இழப்பீடு வழங்க நேரிடும்.
--	--

<p>கட்டணங்கள் மற்றும் அறவீடுகள்</p>	<p>கட்டணங்கள் கீழ்க்கண்டவற்றிற்கு பொருந்தும்:</p> <ul style="list-style-type: none"> டெபிட் கார்டுகள் மற்றும் பெறுமதிசேர் சேவைகள். ரூ. 200,000/- வரைகவுண்டரில் பணம் எடுப்பதற்கான கட்டணங்கள். ஒருகணக்கை மூடுவதற்கான கட்டணம். தற்போதைய கட்டணம்/தரகு தொடர்பான விசாரணைகளுக்கு, வங்கிக் கிளையை நாடவும் அல்லது இணையதளத்திற்கு பிரவேசிக்கவும்: https://www.combank.lk/rates-tariff#general-tariffs
<p>விதிமுறைகள் மற்றும் நிபந்தனைகள்</p>	<p>சேவை விவரங்கள், விதிமுறைகள் மற்றும் நிபந்தனைகள் அவ்வப்போது மாற்றத்திற்கு உட்படலாம். சமீபத்திய தகவல்கள், தற்போது நடைமுறையிலுள்ள விதிமுறைகள் மற்றும் நிபந்தனைகளை அறிய அருகிலுள்ள கிளையைத் தொடர்பு கொள்ளவும் அல்லது https://www.combank.lk/ வங்கியின் இணையதளத்தை பார்வையிடவும்.</p>
<p>கணக்கு பரிவர்த்தனைகள் தொடர்பான தெளிவுபடுத்தல்கள் மற்றும் விசாரணைகள்</p>	<p>011-2353353/ 1316 என்ற இலக்கத்தில் எமது வாடிக்கையாளர் சேவையை அல்லது கிளை/கிளை முகாமையாளர்/துறைத் தலைவர் ஆகியோரை தொடர்பு கொள்ளவும்.</p>
<p>முறையீடுகளை கையாளும் நடைமுறை</p>	<p>பின்வரும் வழிகளில் முறையீடுகளை அனுப்பலாம்</p> <ol style="list-style-type: none"> கிளை/கிளை முகாமையாளர் அல்லது துறைத் தலைவரிடம் முறையீட்டை வழங்கலாம் எமது வாடிக்கையாளர் தொடர்பு நிலையத்தை 011-2353353/1316 ஊடாக அழையுங்கள் அல்லது info@combank.net இற்கு மின்னஞ்சல் செய்யலாம் வேலை நேரங்களில் வங்கியின் செயற்பாட்டுப் பிரிவு பிரதான முகாமையாளரை (காலை 8.30 மணி முதல் 5.15 மணி வரை) 94 11 2486045 ஊடாகத் தொடர்பு கொள்ளலாம் முறையீடுகள் மற்றும் குறைகள் கையாளப்படும் நடைமுறையை வங்கியின் இணையதளத்தில் பார்வையிடலாம்: https://www.combank.lk/contact#complaints-and-grievances வங்கியால் வழங்கப்பட்ட தீர்வு திருப்தி அளிக்கவில்லை எனின், வாடிக்கையாளர் முறையீட்டை மேற்கொண்டு இவர்களுக்கு முறையிடலாம் <p>- இலங்கை மத்திய வங்கியின் நிதிசார் நுகர்வோர் தொடர்புகள் திணைக்களத்திற்கு (FCRD) அவர்களது இணையதளத்தில்</p>

முக்கிய தகவல் ஆவணங்கள் - கேட்பு வைப்புக் கணக்கு

குறிப்பிடப்பட்டுள்ள படிவத்தில்: <https://www.cbsl.gov.lk/en/fcrd>

தொடர்பு இலக்கம்: 94 11 247 7966, விசாரணைக்கு : 1935, தொலைநகல்: 94 11 247 7744, மின்னஞ்சல் : fcrd@cbsl.lk

இணையதளம்: <https://www.cbsl.gov.lk/en/fcrd>

- நிதி குறைதீர்ப்பாளர், நிதி குறைதீர்ப்பாளர் அலுவலகம் - இலங்கை, இல. 143A, வஜிர வீதி, கொழும்பு 05. தொடர்பு இலக்கம்: 94 11 259 5624, தொலைநகல்: 94 11 259 5625, மின்னஞ்சல்: fosril@sltnet.lk, இணையதளம்: www.financialombudsman.lk